

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා

ගනුදෙනුකරු ප්‍රජාප්‍රතිය

1. හැඳින්වීම

- 1.1 රාජ්‍ය ණය සුරුකුම්පන් වෙළඳපාල තුළ ප්‍රාථමික වෙළඳුන් විසින් තම ගනුදෙනුකරුවන්හට සපයනු ලබන සේවාවන් ඉතා වැදගත් කොට සැලකේ. ප්‍රාථමික අලෙවිකරු ක්‍රමය වර්තමානයේදී ශ්‍රී ලංකාවේ නිය උපකරණ (නිය සාධන පත්‍ර) බෙදාහැරීමේ විශාලතම සංවිධානාත්මක ක්‍රමය මෙන්ම මූල්‍ය සේවා සැපයීම අතින් ඉතා වැදගත් අංශයකි. ප්‍රාථමික වෙළඳ ක්‍රමය මගින් මූල්‍ය සේවා අංශය තුළ ආවරණය කරනු ලබන ප්‍රමාණය දිනෙන් දින ප්‍රසාරණය කෙරෙමින් ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් සහතික කෙරෙමින් ඔවුන්ට සපයන සේවාවන්හි ගුණාත්මක බව සහ යෝගීතා තවදුරටත් වැඩිදියුණු කිරීම අපේක්ෂා කරනු ලැබේ.
- 1.2 රජයේ සුරුකුම්පන් පිළිබඳ ආයෝජකයන්ගේ රුවිකත්වය, ප්‍රාථමික අලෙවිකරු ක්‍රමය සහ ජාතික ආරක්ෂය යන අංශ ශ්‍රී ලංකා රජයේ සුරුකුම්පන් වෙළඳපාලෙහි ක්‍රියාකාරීන්වයන් නියාමන කිරීමේ නිසි ආකෘති ගොඩනැගිමේ මූලිකාංග වේ. ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ සුරුකුම්පන් වෙළඳපාලෙහි නියාමකයා ලෙස රජයේ සුරුකුම්පන් ප්‍රාථමික අලෙවිකරුවන් විසින් සිය ගනුදෙනුකරුවන්ට සපයනු ලබන සේවාවන් පිළිබඳ විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ ඇගයීමේ ක්‍රියාවලියේ සතුව නියැලි සිටි.
- 1.3 මෙම ප්‍රජාප්‍රතිය සඳහා ‘ගනුදෙනුකරු’ යනුවෙන් අදහස් කරනු ලබන්නේ, ප්‍රාථමික අලෙවිකරුවකු සමහ යම් සේවාවක් හෝ ඒවායේ යම් සම්බන්ධතාවක් මිලදී ගැනීම හෝ විකිණීම එසේ තැන්හෙත් අත්කර ගැනීම හෝ බැහැර කිරීම සඳහා අදහස් ප්‍රාථමික අලෙවිකරුවන් විසින් හෝ සාකච්ඡා පවත්වමින් සිටින යම් තැනැත්තෙකු වන අතර එයට පැළ සාම්බන්ධය අනුව අවශ්‍ය අවස්ථාවලදී ඒ ගනුදෙනුකරුගේ හෝ ඒ ගනුදෙනුකරුගේ මූදලය සම්බන්ධයෙන් පත් කර ඇති නිත්‍යානුකූල නියෝජිතයා ද ඇතුළත් වේ.
- 1.4 ආයෝජකයන් විසින් රජයේ සුරුකුම්පන්වල සිය අරමුදල් ආයෝජනය කිරීමේදී ඒ සඳහා තෝරාගන්නා ලද කටර ප්‍රාථමික අලෙවිකරුවකුගෙන් වුවද එක හා සමාන ආරක්ෂණයක් සහතික කිරීම පිණිස, එකී ප්‍රාථමික අලෙවිකරුවන් සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතර ස්ථාවර සම්බන්ධතාවක් පවත්වා ගැනීම තහවුරු කිරීම වස් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය යැයි භැහෙන මූලික ප්‍රමිතින් ස්ථාපිත කිරීම මෙම ප්‍රජාප්‍රති මගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව ප්‍රාථමික අලෙවිකරුවන් සිය ගනුදෙනුකරුවන් හා ව්‍යාපාර සම්බන්ධතා පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු මනා පරිවයන් මෙයට ඇතුළත් වේ. තවද මෙමගින් ප්‍රාථමික අලෙවිකරුවන්ට



ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම සඳහා ක්‍රමවත් මහපෙන්වීමක් ලබා දෙන අතරම ගනුදෙනුකරුවන් විසින් තම ප්‍රාථමික අලෙවිකරුවන් කෙරෙහි ඇති වගකීම ද අවධාරණය කරයි.

2. අදාළ නොතික ප්‍රතිපාදන

- 2.1 1923 අංක 8 දරන දේශීය හාණ්ඩාගාර බිල්පත් ආදා පනතේ සහ 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරුකුම්පත් ආදා පනතේ අන්තර්ගත ප්‍රතිපාදනයන්හි වගන්තිවලට අනුව කළින් කළට ප්‍රාථමික අලෙවිකරුවන් පත් කිරීමට සහ නිර්ලේඛිත හාණ්ඩාගාර බිල්පත් සහ හාණ්ඩාගාර බැඳුම්කර සහ රජයේ සුරුකුම්පත් ගනුදෙනු පිළිබඳව ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස ඔවුන්ගේ ක්‍රියාකාරීන්වය සම්බන්ධව නියාමනය කිරීමට, අධික්ෂණය කිරීමට හෝ නිරික්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලය ලබා දී ඇත.
- 2.2 මූදල් අමානාවරයා විසින් දේශීය හාණ්ඩාගාර බිල්පත් ආදා පනතේ 16 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද 2009 අංක 01 දරන දේශීය හාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝග සහ ලියාපදිංචි ස්කන්ධ හා සුරුකුම්පත් ආදා පනතේ 55 වගන්තිය යටතේ නිකුත් කරන ලද 2009 අංක 01 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරුකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝග වලට අනුව, රජයේ සුරුකුම්පත් වෙළෙඳපොලෙහි සංවර්ධනය මෙන්ම ප්‍රාථමික අලෙවිකරු තුමය සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කටයුතු හා රාජ්‍ය සුරුකුම්පත් වෙළෙඳපොල සම්බන්ධ කිහිපෘති පිළිබඳව විධාන නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලය ඇත.
- 2.3 මෙම ගනුදෙනුකරු ප්‍රජාත්නියෙහි වෙනත් ආකාරයකට සඳහන් කොට නොමැති නම් :-

“සේවා” ගනුවෙන් හැඳින්වෙන්නේ 2009 අංක 01 දරන දේශීය හාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගවල සහ 2009 අංක 01 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරුකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝගවල III වන උපලේඛනයට අනුව ප්‍රාථමික අලෙවිකරු සමාගමවලට සිදු කළ හැකි යැයි බලය පවරන ලද ක්‍රියාකාරකම් සහ කළින් කළට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කළ හැකි අනෙකුත් ගනුදෙනුය.

3. අදාළත්වය

මෙම ප්‍රජාත්නිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරනු ලැබ ඇති සියලුම ප්‍රාථමික අලෙවිකරුවන් සහ එම ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ගනුදෙනු කරුවන්ට ද අදාළ වේ.



4. පොදු මූලධරම

ප්‍රාථමික අලෙවිකරු විසින් තමන් වෙත නිසි ආකාරයෙන් පැවරී ඇති බලතල අනුව ඔහුගේ ගනුදෙනුකරුවන් වෙත සපයනු ලබන සියලු සේවා සම්බන්ධයෙන් පහත කරුණු සහතික කළ යුතුය:

- (අ) ගනුදෙනුකරුවන්ගේ තීමිකම් මතා ලෙස තහවුරු කිරීම මෙන්ම වෙළඳපල විශ්වාසය තහවුරු වන පරිදි අවංකව, සාධාරණව සහ වෘත්තීයමය යැලකිලිමත් ආකාරයට කටයුතු කිරීම;
- (ආ) ගනුදෙනුකරුවන්ගේ තීමිකම් මතා ලෙස තහවුරු කෙරෙන පරිදි උද්යෝගීමත්ව, යැලකිලිමත්ව මෙන්ම නිසි නිපුණතාවයකින් යුතුව කටයුතු කිරීම;
- (ඇ) තමන් විසින් සම්පාදනය කරනු ලබන සේවාවකින් සැපයෙන සත්‍ය හෝ අපේක්ෂිත ප්‍රතිලාභ හෝ අලාභ තන්ත්වයන් පිළිබඳව නොසැලකිලිමත්ව සහ ගණනකට නොගනිමින් හෝ හිතාමතාම තම ගනුදෙනුකරු නොමග නොයුම්;
- (ඈ) මෙම ප්‍රජාත්තියට අනුගතවීම පිළිස අවශ්‍ය වන්නාවූ සම්පත්, ප්‍රතිපත්තින් සහ කාර්ය පටිපාටින්ට අනුකූලව පරික්ෂාවන් ඇතුළු පද්ධති සහ පද්ධති පාලන පරික්ෂාවන් සහ කාර්ය මණ්ඩල ප්‍රහුණුව එලඟයී ලෙස පවත්වා ගැනීම;
- (ඉ) තම ගනුදෙනුකරු විසින් අපේක්ෂා කරන සේවාවට අදාළ වන්නා වූ තොරතුරු ගනුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කිරීම;
- (ඊ) අදාළ සේවාව සම්බන්ධයෙන් අදාළ සියලු ගාස්තු ද ඇතුළත්ව තම ගනුදෙනුකරු විසින් දැනගතයුතු යැලකියයුතු අන්දමේ සියලුම තොරතුරු පූර්ණ වශයෙන් ගනුදෙනුකරුට අනාවරණය කිරීම;
- (උ) තමන්ගේ හා ගනුදෙනුකරුගේ අරමුණු අතර ගැටීම සහගත තන්ත්වයන් මගැබීම;
- (ඌ) තම ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙන්ම යම් වැරදි සහගත තන්ත්වයන් නිවැරදි කිරීම ද කඩිනමින්, එලඟයී ලෙස සහ සාධාරණ ලෙස සිදු කිරීම;
- (එ) තම ගනුදෙනුකරුවකුට අනවශ්‍ය පිඛනයක් ඇති නොකිරීම හා අනවශ්‍ය බලපෑමක් ඇති නොකිරීම;

- (ඒ) තමන් විසින් ප්‍රාථමික වෙළඳන්දෙකු වශයෙන් ඉටු කළපුතු කාර්යභාරය ඉටු කිරීම සඳහා තුන්වැනි පාර්ශවයකින් යම් සේවාවක් ලබා ගැනීමේදී මෙම ප්‍රජාත්වියට අනුකූල වන බවට සහතික විම;
- (ක) තම නිත්‍යානුකූල ව්‍යාපාරික අරමුණු අත්පත් කර ගැනීමට යාමේදී ඒක පාර්ශවීය තන්ත්වයකින් ක්‍රියා නොකිරීම මෙන්ම තම ප්‍රතිපත්තින්, ක්‍රියා මාර්ග හෝ කාර්ය පටිපාටිය හරහා තම ගනුදෙනුකරුවන්ට සිය මූලික මූල්‍යය සේවාවන් ලබා ගැනීමට බාධා නොවන ආකාරයෙන් ක්‍රියා කිරීම; සහ
- (කා) මෙම ප්‍රජාත්වියෙහි අන්තර්ගත නියමයන් මෙන්ම එමගින් අපේක්ෂිත සාර්ධිරුමවලට ද අනුගත විම.

5. පොදු අවශ්‍යතාවයන්

- 5.1 ප්‍රාථමික අලෙවිකරු විසින් තමන් වෙත පැමිණෙන පුද්ගලයෙකු විශේෂ අවශ්‍යතා ඇති ගනුදෙනුකරුවෙක් ලෙස හඳුනාගනු ලැබුවහොත්, එහිදී එම ගනුදෙනුකරුගේ විශේෂිත අවශ්‍යතා සැලකිල්ලට ගෙන එකී පුද්ගලයාට ප්‍රාථමික අලෙවිකරු සමග ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇති බව තහවුරු කළ යුතුය. මෙම ප්‍රජාත්විය සඳහා විශේෂ අවශ්‍යතා ඇති ගනුදෙනුකරුවකු යනුවෙන් අදහස් කරනු ලබන්නේ:
- (අ) අදාළ පුද්ගලයා සේවාධින තීරණයක් ගැනීමේ හැකියාව සහිත නමුත් එසේ කිරීමට ඒ ඒ පුද්ගලයාගේ තන්ත්වය අනුව ඇතැම් විට යම් සහයක් අවශ්‍ය කරන (උදා : ලෙස ග්‍රෑන්ඩ් සේවාධින හෝ දායාචාර්යාධිත පුද්ගලයන්); සහ/හෝ
- (ආ) සේවාධින තීරණයක් ගැනීමේ සිමිත හැකියාවක් ඇති සහ එසේ කිරීමට යම් සහායක් අවශ්‍ය වන (උදා : බුද්ධිමය ආධාරයක් පවතින හෝ මානසික සෞඛ්‍ය ගැටළුවක් සහිත) පුද්ගලයන්ය.
- 5.2 ප්‍රාථමික අලෙවිකරු විසින්, ගනුදෙනුකරුට සපයන සේවාවක නම එමගින් අපේක්ෂිත ප්‍රතිලාභ හා සැසදිමේදී, ගනුදෙනුකරු නොමග නොයවන පුළු බැවි සහතික කළ යුතුය.

- 5.3 ප්‍රාථමික අලෙවිකරුවකු තම ගනුදෙනුකරු විසින්ම හෝ ඔහු වෙනුවෙන් සපයන සියල් උපදෙස් නියමිත වේලාවට හා නියමිත සැලකිල්ලට ගෙන ඒ අනුව ක්‍රියාත්මක වී ඇති බව තහවුරු කළ යුතුය.



- 5.4 ප්‍රාථමික අලෙවිකරු ගනුදෙනුකරු වෙනුවෙන් තමන් වෙත ගෙවනු ලබන යිනැම මුදලක් ගනුදෙනුකරුගේ අවශ්‍යතා ඇතුළත්ව ඒ සඳහා සපයනු ලබන/භාවිතා කළ යුතු ලියකියටිල් භාවිතා කරමින්, මුදල් තමා වෙත ලැබුණු වැඩ කරන දින අවසන් වීමට පෙර, එම ගනුදෙනුකරුගේ නමට බැර/ආයෝජනය කිරීමට වගබලාගත යුතුය. එමෙන්ම යම් සේතුවක් මත අදාළ එම මුදල් ගනුදෙනුකරු නමින් බැර/ආයෝජනය කළ නොහැකි තත්ත්වයකදී ප්‍රාථමික අලෙවිකරු තමාගේම අවශ්‍යතා සඳහා එම මුදල් භාවිතා කිරීමෙන් වැළකිය යුතුය.
- 5.5 ප්‍රාථමික අලෙවිකරු යම් සේවාවක් සඳහා තමා වෙත ගනුදෙනුකරුවකු විසින්, සපුරුවම හෝ ගනුදෙනුකරුවකු වෙනුවෙන් යම් තැනැත්තෙක් විසින් හෝ කරනු ලබන ගෙවීම සඳහා එම ගනුදෙනුකරුව ලදුපතක්/තහවුරු කිරීමේ ලිපියක් සැපයිය යුතුය. මෙම ලදුපතව/තහවුරු ලිපියට අවම වශයෙන් පහත සඳහන් තොරතුරුවත් ඇතුළත් විය යුතුය:
- (අ) ප්‍රාථමික අලෙවිකරුගේ නම සහ ගිණුම් අංකය ;
 - (ආ) ගෙවීම සිදුකරනු ලබන ගනුදෙනුකරුගේ නම හෝ ගෙවීම සිදු කරනු ලබන්නා එසේ කරනු ලබන්නේ කටුරුන් වෙනුවෙන්ද යන වග;
 - (ඇ) ගනුදෙනුකරු නමට ලැබුණු ගෙවීමේ වටිනාකම සහ එය ලැබුණු සහ ආයෝජනය කළ දිනය සහ ගනුදෙනුකරු විසින් තැන්පත් කරන ලද/ගෙවන ලද වටිනාකම සහ මුදල් ලැබුණු සහ ආයෝජනය කළ දිනය;
 - (ඈ) ගෙවීම සිදුකිරීමට සේතුව.
- 5.6 ප්‍රාථමික අලෙවිකරු විසින් පවතින ව්‍යවස්ථාපිත හා නියාමන අවශ්‍යතාවයන්ට අනුකූල වන අයුරින්, නිර්ලේඛිත රජයේ සුරක්ෂාපත් සඳහා වූ මධ්‍යම තැන්පත් ක්‍රමයට (Central Depository System) අවශ්‍ය තොරතුරු නියමිත පරිදි ඇතුළත් කර ගනුදෙනුකරුගේ අධිනිවාසිකම් පිළිබඳ හිමිකාරීත්වය එදිනම සහතික කර ඇති බව තහවුරු කළ යුතුය.
- 5.7 ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරුවකු වෙනුවෙන් කටයුතු කිරීමට නෙතිකව පත් කර ඇති තෙවැනි පාර්ශවයක් සමඟ ගනුදෙනු කිරීමේදී පහත අවශ්‍යතා සපුරාලීය යුතුය:
- (අ) අදාළ බලය පැවරීමේ නෙතික ලියවිල්ලේනි (Power of Attorney) සහතික කරන ලද පිටපතක් ලබාගැනීම;



(ආ) එම නෙතික ලියවිල්ලට අනුව, එම පුද්ගලයට එම ගනුදෙනුකරු වෙනුවෙන් ක්‍රියා කිරීමේ අවසරය ලබා දී තිබේද යන්න; සහ

(ඇ) අදාළ තුන්වැනි පාර්ශවය ප්‍රාථමික අලෙවිකරු හා ගනුදෙනු කිරීමේදී එම නෙතික බලපත්‍රය මගින් පවරා ඇති බලතල සිමාව තුළ පමණක් ක්‍රියා කරන්නේද යන්න.

5.8 ප්‍රාථමික අලෙවිකරු විසින් තම ගනුදෙනුකරු සමග සිදුකරන යම් ලිපි ඩුවමාරුවකදී හෝ ගිවිසුමකට එළඹීමේදී හෝ (යම් අදාළ නිතියකින් අවසර දී ඇති විටක තැර) පහත දක්වා ඇති තන්ත්වයන් බැහැර කිරීමට හෝ සිමා කිරීමට හෝ බැහැර කිරීමට හෝ සිමා කිරීමට උත්සාහ කිරීම හෝ නොකළ යුතුය:

(අ) යම් නිතියක් යටතේ හෝ පවතින නියාමන අවශ්‍යතා තුළ හෝ මෙම ප්‍රජාත්තිය යටතේ තම ගනුදෙනුකරු කෙරෙහි පවත්නා වගකීමක් හෝ ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වීම;

(ආ) ගනුදෙනුකරුට යම් සේවාවක් සැපයීමේදී එකී සේවාව සම්බන්ධයෙන් ප්‍රාථමික අලෙවිකරු විසින් එකී ගනුදෙනුකරුට දැක්විය යුතු ප්‍රමාණවත් නිපුණතාව හෝ වෙනත් විශේෂිත සැලකිල්ල; හෝ

(ඇ) ගනුදෙනුකරුට යම් සේවාවක් සැපයීමේදී ප්‍රාථමික අලෙවිකරු විසින් අදාළ සේවාව සැපයීම පිළිබඳව සිදු කළ යුතු යැයි සාධාරණ ලෙස අර්ථක්ෂා කරනු ලබන ඕනෑම වගකීමක් හෝ නිපුණතාවක් ක්‍රියාවත තැබූවීමට අපොහොසත් විම නිසා තමා වෙත ඇති වියහැකි වගකීම.

5.9 ප්‍රාථමික අලෙවිකරු, ඔහු විසින් මෙතෙක් සපයනු ලැබූ සේවාවන් සම්බන්ධයෙන් යම් සංශෝධනයක් හඳුන්වා දීමට ප්‍රථම අර්ථක්ෂිත සංශෝධනයන් නිසා බලපෑමට ලක් වීමට ඉඩ ඇති තම ගනුදෙනුකරුවත්ට එකී අර්ථක්ෂිත සංශෝධනයන් පිළිබඳව අවම වගයෙන් මසකට පෙර දැනුම් දිය යුතුය.

5.10 ප්‍රාථමික අලෙවිකරු විසින් සිය ව්‍යාපාර කටයුතු නතර කිරීමට, වෙනත් පාර්ශවයක් සමග බද්ධ වීමට හෝ සිය ප්‍රාථමික අලෙවිකරු කටයුතුවලින් කොටසක් හෝ මුළුමනින්ම හෝ වෙනත් ප්‍රාථමික අලෙවිකරුවකුට පැවරීමට අදහස් කරන විට:

(අ) වහාම ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුවට දැන්විය යුතුය;



- (ආ) ප්‍රාථමික අලෙවිකරුගේ ඉහත අපේක්ෂිත ත්‍රියා මාර්ගය නිසා බලපෑමට ලක්වන ගනුදෙනුකරුවන්හාට විකල්ප වැඩපිළිවෙළක් සකස් කර ගැනීම වස් අවම වශයෙන් දෙමසකට පෙර වත් අදාළ වෙනස්කම් පිළිබඳව පූර්ව දැනුම් දීමක් සිදු කළ යුතුය;
- (ඇ) ව්‍යාපාරික කටයුතු පැවරීම, වෙනත් ප්‍රාථමික අලෙවිකරුවකුගේ ව්‍යාපාර කටයුතු හා ඒකාබද්ධ කිරීම හෝ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට පෙර එතෙක් නිම කර නොමැති සියලුම ගනුදෙනු කටයුතු නිසි පරිදි සම්පූර්ණ කර ඇති බව තහවුරු කිරීම සහ දැනටමන් පවත්වාගෙන යන ව්‍යාපාරික කටයුතු වෙනත් ප්‍රාථමික අලෙවිකරුවකුට පැවරීමකදී හෝ වෙනත් ප්‍රාථමික අලෙවිකරුවකු හා ඒකාබද්ධවීමකදී එසේ පැවරීමෙන් හෝ ඒකාබද්ධවීමෙන් අනතුරුව අදාළ ව්‍යාපාර කටයුතු සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ගනුදෙනුකරුට දැන්වීම; සහ
- (ඇ) තම ව්‍යාපාර කටයුතු වෙනත් ප්‍රාථමික අලෙවිකරුවකුගේ ව්‍යාපාර කටයුතු හා ඒකාබද්ධ කිරීමකදී හෝ පැවරීමකදී තම ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු එකී ප්‍රාථමික අලෙවිකරුට බාරදුන් බව අදාළ ඒකාබද්ධ කිරීම හෝ පැවරීම සිදු කරන ප්‍රාථමික අලෙවිකරු විසින් තම ගනුදෙනුකරුට දැන්විය යුතුය.

5.11 තම ව්‍යාපාරික ගාබාවක් වසා දැමීමට, ඒකාබද්ධ කිරීමට, හෝ වෙනත් තැනකට ගෙනයාමට අදහස් කරන විට ප්‍රාථමික අලෙවිකරු විසින් පහත තත්ත්වයන්ට අනුගත විය යුතුය:

- (අ) ශ්‍රී ලංකා මහ බැංකුවට වහාම දැන්වීම;
- (ආ) විකල්ප වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට හැකි වන පරිදි අදාළ ගාබාවේ ගනුදෙනුකරුවන්ට අවම වශයෙන් මාස දෙකකටවත් පෙර ඒ බව දැනුම් දිය යුතුය;
- (ඇ) වසා දැමීමට, ඒකාබද්ධ කිරීමට හෝ වෙනත් ස්ථානයකට ගෙන යාමට පෙර ගාබාවේ සියලුම ව්‍යාපාර කටයුතු නියමිත පරිදි සම්පූර්ණ කර ඇති බවට සහතික කර ගැනීම හෝ අදාළ සේවාවන් අඛණ්ඩ වශයෙන් සපයනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව තම ගනුදෙනුකරුට දැන්වීම ; සහ
- (ඇ) ව්‍යාපාර කටයුතු වසා දැමීම, ඒකාබද්ධ කිරීම හෝ වෙනත් ස්ථානයකට ගෙනයාම පිළිබඳව පූවත්පත් දැන්වීම මගින් පොදුවේ මහජනයාට කළේතුවා දැන්විය යුතුය.



- 5.12 ප්‍රාථමික අලෙවිකරු සිය ගනුදෙනුකරු හා කෙරෙන සියලුම සත්ත්වීන කටයුතු ද ඇතුළත්ව තම ගනුදෙනුකරුවන් සමග ව්‍යාපාරික කටයුතු සිදු කිරීමේදී සිංහල හෝ ඉංග්‍රීසි හෝ ද්‍රවිඩ භාෂාව යන භාෂා තුනෙන් ගනුදෙනුකරුවන්ගේ කැමැත්ත පරිදි එක් භාෂාවකින් එක් කටයුතු කිරීම සිදුකළ යුතුය.
- 5.13 ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරු සමග යම් සේවාවක් පිළිබඳව ගිවිසුමට එලැඹින අවස්ථාවේදී එක් සේවාව කළුපිරිමේදී අදාළ මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ලිඛිත උපදෙස් ලබාගත යුතුය. යම් විධියකින් එම සේවාව වසරක් තුළදී එක් වරකට වැඩි වාර ගණනක් කළුපිරිත විට ප්‍රාථමික අලෙවිකරු විසින් එම ගනුදෙනුකරුගෙන් වාර්ෂික පදනමක් මත අඩංගින් ලිඛිත උපදෙස් ලබාගත යුතුය. යම් විධියකින් අදාළ සේවාව කළුපිරිම සඳහා වසරකට වඩා වැඩි කාලයක් ගත වේ නම් සහ කළුපිරිමේදී ලැබෙන මුදල් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන ගනුදෙනුකරුගෙන් ලිඛිත උපදෙස් ද නොමැති අවස්ථාවකදී ද අදාළ ප්‍රාථමික අලෙවිකරු විසින් ස්වයංක්‍රීයව එක් මුදල් තැවත ආයෝජනය කිරීම නොකළ යුතු අතර ඒ එක් එක් කළුපිරිමකදී තැවත ආයෝජනය පිළිබඳව ගනුදෙනුකරුගෙන් ලිඛිතව උපදෙස් ලබාගත යුතුය.
- 5.14 ප්‍රාථමික අලෙවිකරු විසින් තම ගනුදෙනුකරුවන් විසින් රජයේ සුරෙකුම්පත්වල කර ඇති ආයෝජන පිළිබඳව ග්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් විද්‍යුත් ආකාරයෙන් පවත්වාගෙන යන මධ්‍යම තැන්පත් ක්‍රමයෙහි ඇතුළත් තොරතුරු සහිත වාරික ප්‍රකාශනයක් විද්‍යුත් තැපෑලන් හෝ මුදුන ආකාරයට සාමාන්‍ය තැපෑලන් ලබා ගත හැකි බවට ඔවුන් දැනුවත් කළ යුතුය. තවද, මධ්‍යම තැන්පත් ක්‍රමයෙහි පවත්නා තම ගිණුම/ම අන්තර්ජාලය ඔස්සේ නිරික්ෂණය කිරීමට ද පහසුකම් සලසා ඇති බවට ප්‍රාථමික අලෙවිකරුවන් විසින් තම ගනුදෙනුකරුවන්ට දැනුවත් කළ යුතුය.

6. සීමාවන්

6.1 ඖය :

- (අ) ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරුගේ පුරුණ ඉල්ලීමක් නොමැතිව ඖය පහසුකම් ලබා දීම නොකළ යුතුය;
- (ආ) ප්‍රාථමික අලෙවිකරු විසින් දැනටමත් තම ගනුදෙනුකරුගේ සපයා ඇති ඖය සීමාව ඉහළ දැමීය හැක්කේ එක් ගනුදෙනුකරු සමග පුරුව ගිවිස ගැනීමෙන් අනතුරුව පමණි;

(ඇ) ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරුට ණයක් සැපයීම හෝ ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීම වෙනුවෙන් ගාස්තුවක් නියම කිරීමේදී සහ එම ගාස්තුව ගනුදෙනුකරුට ලබා දෙන නිය මුදලට ඇතුළත් කිරීමට යෝජනා කර ඇති විට, අදාළ ගාස්තුව වෙනම ගෙවීමේ අයිතිය ගනුදෙනුකරුට ලබා දිය යුතුය.

6.2 සේවා බද්ධ කිරීම/සංයෝග කිරීම සහ අසම්භාවා අලෙවි කිරීම

- (අ) ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරුට යම් සේවාවක් සැපයීමේදී තවත් සේවාවක් තමන් වෙතින් හෝ වෙනත් තෙවැනි පාර්ශවයකින් ලබාගත යුතුය යන කොන්දේසියට යටත් නොකළ යුතුය. කෙසේ වුවද මෙම සීමාව ප්‍රාථමික අලෙවිකරුගේ දැනට සිටින ගනුදෙනුකරුවෙකු හට යෝජනා කරන එහත් අවත් ගනුදෙනුකරුවෙකුට නොමැති අමතර සේවා සැපයීමට බාධකයක් නොවේ;
- (ආ) ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරුගේ පිරිවැය අඩුවීමක් සිදුවන අවස්ථාවකදී හැර සේවාවන් කිහිපයක් බද්ධ කොට අලෙවි නොකළ යුතුය;
- (ඇ) ප්‍රාථමික අලෙවිකරු විසින් සේවා සංයෝගයක් එකවර තම ගනුදෙනුකරුවන්ට යෝජනා කිරීමට, නිරදේශ කිරීමට, සූදානම් කිරීමට හෝ සැපයීමට පෙර පහත දැක්වෙන තොරතුරු නිසි අන්දමේ ප්‍රවත්තන් දැන්වීමක් හෝ වෙනත් තහවුරු කළ භැංකි මාධ්‍යයකින් ගනුදෙනුකරුට ලබා දිය යුතුය:
- (i) ගනුදෙනුකරුට යෝජිත සේවා සංයෝගය සඳහා වැයවන සමස්ථ පිරිවැය;
- (ii) එක් එක් සේවාව සඳහා ගනුදෙනුකරුගේ පිරිවැය වෙන් වෙන් වශයෙන්;
- (iii) සේවා සංයෝගය තුළ සේවාවන් එකිනෙක මාරු කිරීම සිදු කරන්නේ කෙසේද යන වග;
- (iv) සේවා සංයෝගය තුළ සේවාවන් එකිනෙක මාරු කිරීමේදී ගනුදෙනුකරුට දැරීමට සිදුවන අමතර පිරිවැය;
- (v) සේවා සංයෝගයෙන් ඉවත් වන්නේ කෙසේද; සහ
- (vi) සේවා සංයෝගයෙන් ඉවත් විමේදී ගනුදෙනුකරුට දැරීමට සිදුවන පිරිවැය.



- (ඇ) ප්‍රාථමික අලෙවිකරුගේ ගනුදෙනුකරුවකු දැනටමත් ලබාගෙන ඇති සේවා සංයෝගයකින් එක් සේවාවකින් හෝ කිහිපයකින් හෝ ඉවත් විමට හෝ සමස්ථ සේවා සංයෝගයෙන්ම ඉවත් විමට අදහස් කරන්නේ නම් අදාළ ප්‍රාථමික අලෙවිකරු විසින් එකී ගනුදෙනුකරුට:

(i) ඉහත වගන්ති 6.2 (ඇ) (iii) සහ (iv) හෝ 6.2 (ඇ) (v) සහ (vi) යටතේ අදාළ තොරතුරු ලිඛිතව සැපයිය යුතුය;

(ii) ගනුදෙනුකරුට තම අනිමතය පරිදි සේවා සංයෝගයකින් තමන් කැමති සේවාවක් හෝ කිපයක් තවදුරටත් පවත්වා ගැනීමට අවසර දිය යුතු අතර එහිදි කිසියම් වට්ටමක් අනිමිවිම හැර වෙනත් කිසිදු දඩ මුදලක් හෝ ඇතිරේක ගාස්තුවක් ගනුදෙනුකරුගෙන් අය නොකළ යුතුය.

.

(ඉ) ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරුවකුට සැපයෙන මූලික සේවාව සමඟ විකල්පයක් (Option) ඉදිරිපත් කරන විට එම ප්‍රාථමික අලෙවිකරු :

(i) අදාළ ගනුදෙනුකරුට පහත සඳහන් දැ ලිඛිතව දැනුම් දිය යුතුය:

 - ගනුදෙනුකරු විසින් මූලික සේවාව මිලට ගැනීම පිශීස විකල්පය ද මිලට නොගතයුතු බව;
 - මූලික සේවාවහි පිරිවැය (විකල්ප සේවාව හැර) ; සහ
 - විකල්ප සේවාවහි පිරිවැය.

(ii) අදාළ ගනුදෙනුකරු විසින් යෝජිත විකල්පය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර නොමැති විටෙකදී යම් මූලික සේවාවක් සමඟ සම්බන්ධ වූ විකල්පය සඳහා එකී ගනුදෙනුකරුගෙන් කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුය.

(ආ) 6.2 (ඇ) සිට 6.2 (ඉ) දක්වා ප්‍රතිපාදනයන් සම්බන්ධයෙන් ප්‍රාථමික අලෙවිකරු හා ගනුදෙනුකරු අතර සන්නිවේදනය සිදුවනුයේ දුරකථනයෙන් පමණක් නම් ප්‍රාථමික අලෙවිකරු විසින් :

Q

(i) සේවා සංයෝගයක් ඉදිරිපත් කරන අවස්ථාවේදී, නිරදේශ කරන අවස්ථාවේදී හෝ, පිළියෙල කරන අවස්ථාවේදී, මෙම තොරතුරු වාචිකව සැපයීම; සහ

(ii) සේවා සංයෝගය සැලසුම් කිරීම හෝ සැපයීම අවසන් වූ වහාම ලිඛිතව එහි තොරතුරු ගනුදෙනුකරුට සැපයීම තහවුරු කළ යුතුය.

7. බැඳියා පිළිගැටුම (Conflict of interest)

7.1 ප්‍රාථමික අලෙවිකරු, තමාගේ මෙහෙයුම් කටයුතුවල ස්වභාවය, පරිමාණය සහ සංකීර්ණතාවයට ගැලපෙන ලෙස සකස් කරන ලද බැඳියා පිළිගැටුම් පිළිබඳ නිසි පරිදි අනුමත කළ ලිඛිත ප්‍රතිපත්තියක් සකස් කොට ඊට අනුකූලව සිය මෙහෙයුම් කටයුතු පවත්වා ගත යුතුය. ප්‍රාථමික අලෙවිකරුගේ බැඳියා පිළිගැටුම් පිළිබඳ අදාළ ප්‍රතිපත්තිය තුළ :

(අ) ප්‍රාථමික අලෙවිකරු විසින්ම හෝ ප්‍රාථමික අලෙවිකරු වෙනුවෙන් මෙහෙයුම් කටයුතු කරගෙන යාමේදී ගනුදෙනුකරුගේ හිමිකම්වලට හානි සිදුවීමේ අවදානමක් උත්පාදනය වියහැකි බැඳියා පිළිගැටුම් හටගැනීමේ අවස්ථා සඳහන් කිරීම; සහ

(ආ) බැඳියා පිළිගැටුම් සහගත තන්ත්වයන් සම්පූර්ණ පත් කිරීමේදී අනුගමනය කළ යුතු ත්‍රියා පිළිවෙන සහ ගතයුතු ක්‍රියාමාර්ග ගැන එහි විශේෂයෙන් සඳහන් කර තිබීම තහවුරු කළ යුතුය.

7.2 බැඳියා පිළිගැටුමක් හටගැනීම සාධාරණ ලෙස වැළැක්විය නොහැකි අවස්ථාවලදී ප්‍රාථමික අලෙවිකරු:

(අ) එකී බැඳියා පිළිගැටුමේ ස්වභාවය සහ/හෝ ප්‍රහවය පිළිබඳව ගනුදෙනුකරු දැනුම්වත් කළ යුතුය. ගනුදෙනුකරු විසින් සංස්කරණ හෝ විකුත් බැඳියා පිළිගැටුමක් පවතින බව දැන සිටින විකක්ද, ඔහු/ඇය අදාළ බැඳියා පිළිගැටුම පිළිබඳ දැනුවත් බවට පිළිගෙන ඇති සහ එසේ වූවත් අඛණ්ඩව තමා හා කටයුතු කරගෙන යාමට කැමැත්ත ලිඛිතව පළ කර ඇති අවස්ථා වලදී පමණක් ප්‍රාථමික අලෙවිකරු විසින් සිය ගනුදෙනුකරු හෝ ගනුදෙනුකරුගේ නියෝජිතයන් සමඟ ගනුදෙනු කළ යුතුය;

(ආ) බැඳියා පිළිගැටුම හේතුවෙන් ගනුදෙනුකරුගේ හිමිකම්වලට හානි නොවන බවට සහතික කළ යුතුය.



7.3 ප්‍රාථමික අලෙවිකරු විසින් අතරමැදියකු හරහා ගනුදෙනුකරුට සේවාවන් සැපයීමේදී සහ එසේ ලබාදුන් ව්‍යාපාර කටයුතුවල අගය මත පදනම්ව එම අතරමැදියනට වෙනත හෝ වෙනත් පාරිනෝෂික මූදල් ගෙවන තත්ත්වයකදී පහත සඳහන් විය සුතුය :

(අ) ගනුදෙනුකරුගේ අපේක්ශාවන් උපරිම ආකාරයෙන් ඉටුකිරීම වස් අතරමැදියාගේ කාර්යභාරය හානිකර නොවන බව; සහ

(ආ) ගනුදෙනුකරු සහ අතරමැදියා අතර බැඳියා පිළිගැටුමක් හට ගැනීමට ඉඩක් නොමැති බව.

7.4 ප්‍රාථමික අලෙවිකරු සේවයේ යොදවා ඇති සේවකයන්ගේ වෙනත නිර්ණය කිරීම එකී සේවකයන් විසින් ගනුදෙනුකරුවන්ට සිදුකළ මූල්‍ය සේවාවන් සැපයීම, සූදානම කිරීම හෝ නිර්දේශ කිරීමේ අගයන් මත පිහිටා සිදුකෙරෙන අවස්ථාවකදී එකී වෙනත සැකසීමේ ක්‍රමවේදය ප්‍රාථමික අලෙවිකරුගේ පහත දැක්වෙන වගකීම්වලට බලපෑමක් නොකෙරෙන බවට තහවුරු කරගත සුතුය:

(අ) ගනුදෙනුකරුවන්ගේ සුහස්දීධිය සඳහාම කටයුතු කිරීම ; සහ

(ආ) මෙම ප්‍රාදේශීලීය යටතේ දක්වා ඇති පරිදි ගනුදෙනුකරුවන් තුළනා ගැනීම සහ ඔවුන්ගේ යෝගාතා පිළිබඳ අවශ්‍යතා නිසි ලෙස සපුරාලීම.

7.5 ප්‍රාථමික අලෙවිකරු විසින් තම ගනුදෙනුකරුවන් වෙත විවිධානිකරණ වූ සේවාවන් වෙන් වෙන් අංශයන් හරහා සම්පාදනය කෙරෙන තත්ත්වයකදී, ගනුදෙනුකරුවන් සම්බන්ධ එකී එක් ව්‍යාපාර අංශ අතර හෝ ප්‍රාථමික අලෙවිකරු හා එකී ප්‍රාථමික අලෙවිකරුගේ සම්බන්ධිත පාරුගව අතර බැඳියා පිළිගැටුමක් ඇති විමට හෝ ගනුදෙනුකරු පිළිබඳ අදාළ තොරතුරු අනිසි ලෙස හාවතා කිරීමට ඇති ඉඩ වලක්වාලනු වස් ප්‍රමාණවත් අභ්‍යන්තර පරිපාලන ක්‍රමවේදයන් සමාජානය කර ඇති බව තහවුරු කළ සුතුය.

7.6 ප්‍රාථමික අලෙවිකරු විසින් තම අභ්‍යන්තර පරිපාලන ක්‍රමවේදයන් නිසි ආකාරයෙන් ක්‍රියාවේ යෙදවීම සඳහා මෙන්ම එකී අභ්‍යන්තර පරිපාලන ක්‍රමවේදයන් කඩකිරීමකදී ගනු ලබන ක්‍රියාමාර්ග ද ආවරණය වන පරිදි ප්‍රමාණවත් ලිඛිත කාර්ය පටිපාටියක් හඳුන්වා දී ඇති බවටත් එම කාර්ය පටිපාටිය පිළිබඳව ප්‍රාථමික අලෙවිකරුගේ ආයතනයේ අදාළ සියලු නිලධාරීන් සහ සේවකයන් දැනුම්වත් කර ඇති බවටත් තහවුරු කළ සුතුය.



7.7 ප්‍රාථමික අලෙවිකරු විසින් ආයතනය හෝ එහි සේවයේ නියුතු නිලධාරීන් හෝ සේවකයන් විසින් ඉටු කෙරෙන ව්‍යාපාර කටයුතු නිසි ආකාරයෙන් ඉටු කිරීමට තොගැකි ආකාරයේ බැඳියා පිළිගැටුම ඇති වියහැකි කිසියම (මූල්‍ය හෝ වෙනත්) ත්‍යාග හෝ ප්‍රතිලාභයක් ලබා ගැනීම, ලබා දීම හෝ ඒ සඳහා පෙළඹුම වැළැක්වීම තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව තහවුරු කළ යුතුය.

8. පොද්ගලික මුණශැසීම සහ ගනුදෙනුකරුවන් සමග සම්බන්ධතා පවත්වා ගැනීම

8.1 ප්‍රාථමික අලෙවිකරු විසින් තම ගනුදෙනුකරුවකු හෝ ගනුදෙනුකරුවකු බවට පත්වීමට අපේක්ෂිත යම් පුද්ගලයෙකු මුණශැසීම එකී පුද්ගලයාගේ පුරණ අනුමැතියකින් තොරව සිදු තොකළ යුතුය. එවැනි සියල් පොද්ගලික මුණශැසීම ගනුදෙනුකරුගේ පුරණ අනුමැතියට යටත් විය යුතුය.

8.2 ප්‍රාථමික අලෙවිකරුවකු තම ගනුදෙනුකරුවකු පොද්ගලිකව මුණශැසීම අදාළ ගනුදෙනුකරුගේ පුරණ අනුමැතියට යටත්ව සිදු කළ යුතුය. එක් එක් පොද්ගලික මුණශැසීම සඳහා එකම ගනුදෙනුකරුගේ වුවද වෙන වෙනම අනුමැතින් ලබාගත යුතු අතර ප්‍රාථමික අලෙවිකරු විසින් ඒ සම්බන්ධව වාර්තාවක් තබාගත යුතුය.

8.3 ඉහත 8.2 හි ප්‍රතිපාදනයන්ට අනුකූල වන ලෙසට, ප්‍රාථමික අලෙවිකරුවන් විසින් යම් ගනුදෙනුකරුවකු පොද්ගලිකව හමුවීමට ප්‍රථම එකී ගනුදෙනුකරුගේ අනුමැතිය පහත පරිදි ලබාගත යුතුය:

(අ) පොද්ගලික මුණශැසීමට අදාළ වන හේතුව, විකුණුම් සහ අලෙවිකරණ කටයුතුවලට අදාළ වන පරිදි එම මුණශැසීමේදී සාකච්ඡාවට බෙදුන් කරනු ලබන සේවා වර්ග සහ විස්තර; සහ

(ආ) මුණශැසීමට අපේක්ෂිත දිනය සහ වේලාව.

8.4 ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරුවකු සමග දුරකථන සම්බන්ධතාවක් පැවැත්වීමට සිදු කළ යුතු වන්නේ පහත සඳහන් අවස්ථාවලදී පමණි:

(අ) අදාළ ගනුදෙනුකරුට ලබා දී ඇති සේවාලේ ස්වභාවය අනුව, එම සේවාවට අදාළව, එම ගනුදෙනුකරු සමග එවැනි සම්බන්ධතාවයක් පැවැත්වීමට සිදුවී ඇති විට; සහ



(ආ) අදාළ ගනුදෙනුකරු දුරකථන මගින් සම්බන්ධ විමට පූරව කැමැත්ත ප්‍රකාශ කර ඇති විට.

- 8.5 ප්‍රාථමික අලෙවිකරු තමාගේ දැනට සිටින ගනුදෙනුකරුවන් හැර අන් යම් අයෙකු යම් කිසි විශේෂීත ව්‍යාපාරික කාරණයක් වෙනුවෙන් ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් කැමැත්ත ප්‍රකාශ කර ඇති විටෙක පමණක් එම පුද්ගලයා එකී කාරණය උදෙසා, දුරකථනයෙන් සම්බන්ධ කරගත හැක.
- 8.6 ප්‍රාථමික අලෙවිකරු විසින් මෙම ප්‍රජාත්වීයට අනුව යම් යම් ගනුදෙනුකරුවකු පොද්ගලිකව මුණුගැසීමට යාමේදී හෝ දුරකථන මගින් සම්බන්ධ කර ගැනීමේදී එකී ප්‍රාථමික අලෙවිකරු නියෝජනය කරන්නා විසින් පහත සඳහන් පිළිවෙළ අනුගමනය කළ යුතුය:
- (අ) ඔහු හෝ ඇය විසින් තමා සහ තමා නියෝජනය කරන ප්‍රාථමික අලෙවිකරණ ආයතනය වහාම හඳුන්වා දිය යුතු අතර, තමාගේ මුණුගැසීමේ වාණිජමය අරමුණ පැහැදිලි කළ යුතුය;
- (ආ) දුරකථන සංවාදයකදී නම් එකී සංවාදය පටිගත කරන්නේ නම්, ඒ බව එසේ කිරීමට ප්‍රථම ගනුදෙනුකරුට දැනුම දිය යුතුය;
- (ඇ) අවශ්‍ය නම්, ව්‍යාපාරික සම්බන්ධතාවය ගොඩනැගීමට උපකාර වූ මූලාශ්‍ය හෙළිකිරීම හෝ දුරකථන සම්බන්ධතාවය ගොඩනැගීමට උපකාරී වූ යොමු කිරීම යනාදිය ගනුදෙනුකරුට හෙළි කළ යුතුය;
- (ඇ) එසේම, මෙම මුණුගැසීම හෝ දුරකථන සඛ්‍යතාවය තවදුරටත් පවත්වාගෙන යාමට ගනුදෙනුකරු කැමැත්ත පළ කරන්නේ දැයි තහවුරු කරගත යුතු අතර, යම් හෙයකින් ගනුදෙනුකරු ඒ සඳහා අකැමුත්තක් දක්වන්නේ නම්, මුණුගැසීම හෝ දුරකථන සම්බන්ධතාව හෝ වහාම අවසාන කළ යුතුය.
- 8.7 යම් ගනුදෙනුකරුවකු විසින් විකුණුම් සහ අලෙවිකරණ කටයුතු උදෙසා තමාව නැවත හමු නොවන ලෙසට හෝ තමාව නැවත දුරකථනයෙන් සම්බන්ධ නොකළ යුතු ලෙසට ප්‍රාථමික අලෙවිකරුට දැනුම දුන් විටෙක, එම ඉල්ලීම ප්‍රාථමික අලෙවිකරු විසින් පිළිගත යුතු අතර, එවැනි ඉල්ලීම පිළිබඳව වාර්තාවක් ද තබාගත යුතුය.

9. සේවා සැපයීමේ ක්‍රියාවලින් සම්බන්ධ වගකීම්

9.1 ප්‍රාථමික අලෙවිකරුවකු තම ගනුදෙනුකරුවන්ට නව සේවාවක් හඳුන්වා දීම සඳහා අතරමැදියෙකු යොදාගන්නා අවස්ථාවන්හිදී, එකී අතරමැදියන්ට පහත විස්තර ලබා දිය යුතුය:

(අ) එම සේවාවේ ප්‍රධාන ලක්ෂණ සහ ගුණාග;

(ආ) එම සේවා ඉලක්ක කරනු ලබන වෛලෝදපොල; සහ

(ඇ) එම සේවාවන්හි අන්තර්ගත ආවේණික අවදානම්වල ස්වභාවය සහ ප්‍රමාණය.

9.2 යම් සේවාවක් අතරමැදියන් මාර්ගයෙන් විකිණීමේදී, එම සේවාවලට අදාළ පැහැදිලි, නිවැරදි, යාවන්කාලීන සහ නොමග නොයවනසුළ තොරතුරු, ප්‍රාථමික අලෙවිකරුවන් විසින් අතරමැදියන්ට ලබා දිය යුතුය.

10. තොරතුරු සැපයීම

10.1 ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරුවනට තොරතුරු සැපයීමේදී, අදාළ ගනුදෙනුකරුගේ අහිමතය පරිදි සිංහල, දදමළ හෝ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් එක් භාෂාවකින් සැපයිය යුතුය.

10.2 ප්‍රාථමික අලෙවිකරු විසින් ගනුදෙනුකරුවෙකුට ලබා දෙන තොරතුරු පැහැදිලි, නිවැරදි සහ යාවන්කාලීන විය යුතු අතර සරල සිංහල, දදමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද ඒවා විය යුතුය. තොරතුරු ඉදිරිපත් කිරීමේ විධිකාලීමය මගින්, වැදගත් තොරතුරු සැහැවීම, හින කරවීම හෝ තොරතුරු අපැහැදිලි වන ආකාරයට ක්‍රියා නොකළ යුතුය.

10.3 ප්‍රාථමික අලෙවිකරු විසින් ගනුදෙනුකරුවෙකුට තත්කාලීන තොරතුරු සැපයීමේදී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතුය:

(අ) එම අවස්ථාවේ වැදගත්කම; සහ

(ආ) ලබා දෙන ලද තොරතුරු අන්තර්ග්‍රහණය කර, ඒ සඳහා නිසියාකාරව ප්‍රතික්‍රියා දැක්වීමට ගනුදෙනුකරුවෙකුට අවශ්‍ය වන කාලය.

- 10.4 ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරු සමග සන්නිවේදනය සඳහා විද්‍යුත් මාධ්‍යයක් භාවිතා කරන්නේ නම්, ගනුදෙනුකරුගෙන් ලැබෙන තොරතුරු සහ ගනුදෙනුකරු වෙත සන්නිවේදනය කෙරෙන තොරතුරුවල රහසා භාවය ආරක්ෂා විම සඳහා ප්‍රමාණවත් විධිවිධාන සලසා ඇති බවට ප්‍රාථමික අලෙවිකරු විසින් තහවුරු කළ යුතුය.
- 10.5 ප්‍රාථමික අලෙවිකරු විසින් තම ගනුදෙනුකරු වෙත ලබා දෙන සියලුම ලිඛිත තොරතුරු සඳහා භාවිතා කරන අකුරුවල විශාලත්වය:
- (අ) පැහැදිලි හා කියවීමට හැකි විය යුතුය ; සහ
- (ආ) අදාළ ලියවිල්ලට සහ එහි අන්තර්ගත තොරතුරුවලට යෝගා වන පරිදි විය යුතුය.
- 10.6 ප්‍රාථමික අලෙවිකරු විසින් යම් ගනුදෙනුකරුවකු සමග දැනටමත් ගිවිසුමකට එලැයි ඇති යම් කොන්දේසියක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ නිවේදනයක් ප්‍රකාශයට පත් කරන්නේ නම්, එම නිවේදනයේ, කළින් පැවති කොන්දේසිය හෝ වගන්තිය ද, නව කොන්දේසිය හෝ වගන්තිය ද, අදාළ වෙනස බලපවත්වන දිනය ද යන කරුණු අන්තර්ගත විය යුතුය.
- 10.7 ප්‍රාථමික අලෙවිකරු විසින්, දුරකථන ඇමතුම් සහ වෙබ් අඩවි ද ඇතුළුව තමාගේ තොරතුරු සේවා සැපයීමේ ක්‍රමවේදය මගින් ගනුදෙනුකරුවනට අදාළ කොන්දේසි හෝ වගන්ති ප්‍රකාශයට පත් කරන්නේ නම්, තම කොන්දේසි හෝ වගන්තිවල යම් වෙනස්වීමකදී අදාළ තොරතුරු සේවා සැපයීමේ ක්‍රමවේදයන්හි ද නොපාව යාචන්කාලින කළ යුතුය.
- 10.8 ප්‍රාථමික අලෙවිකරු සිය කොන්දේසින් හා වගන්ති සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පවත්වා ගත යුතු අතර යම් ගනුදෙනුකරුවෙකුට ප්‍රථම වරට සේවාවක් සැපයීමට පෙර එම ගනුදෙනුකරු අමිතත භාෂාවකින් අදාළ කොන්දේසි සහ වගන්තිවල පිටපතක් ලබා දිය යුතුය.
- 10.9 ප්‍රාථමික අලෙවිකරු සිය ව්‍යාපාර කටයුතු මත පමණක් පදනම්ව සිය ව්‍යාපාරික කොන්දේසින් සකස් කළ යුතු අතර අවම වශයෙන් එහි පහත කරුණු අඩංගු විය යුතුය :
- (අ) ගෙනැනික නාමය, වෙළෙඳ නම/නාමයන්, ලිපිනය සහ ප්‍රාථමික අලෙවිකරුගේ ලිපිනය, දුරකථන අංකය හා විද්‍යුත් තැපැල් අංකයන්;

- (ආ) ප්‍රාථමික අලෙවිකරු යම් සමුහ ව්‍යාපාරයක එක් සාමාජික සංගමයක් පමණක් නම්, ප්‍රාථමික අලෙවිකරු අයන්වන ව්‍යාපාර සමුහයේ නම;
- (ඇ) ප්‍රාථමික අලෙවිකරු බලයලත්, බලපත්‍රලත් හෝ ලියාපදිංචි ප්‍රාථමික අලෙවිකරුවකු බවට තහවුරුවක් සහ අදාළ බලය, බලපත්‍රය ලබාදුන් හෝ ලියාපදිංචිය සිදු කළ අධිකාරීයේ නම ;
- (ඈ) ප්‍රාථමික අලෙවිකරු මෙම ‘ගනුදෙනුකරු පූජ්‍යත්වය’ට යටත් බවට සහ මෙම පූජ්‍යත්වය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මූලික ලංකා මහ බැංකුවේ www.cbsl.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවට ප්‍රකාශයක්;
- (ඉ) ප්‍රාථමික අලෙවිකරු විසින් සපයනු ලබන සේවා හා ක්‍රියාකාරකම් පිළිබඳ විස්තරයක් ;
- (ඊ) ප්‍රාථමික අලෙවිකරු විසින් අයකරණු ලබන ගාස්තු පිළිබඳ පොදු ප්‍රකාශයක්;
- (උ) ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික තොරතුරුවල රහස්‍ය හාවය හා එකී තොරතුරු හාවතා කිරීම සම්බන්ධයෙන් ප්‍රාථමික අලෙවිකරුගේ ප්‍රතිපත්තින්හි සාරාංශයක් ;
- (ඌ) බැඳියා පිළිගැටුමට (Conflict of Interest) පිළිබඳව ප්‍රාථමික අලෙවිකරුගේ ප්‍රතිපත්තින්හි සාරාංශයක් ;
- (ඍ) ගනුදෙනුකරු විසින් ගෙවීම් පැහැර හරින අවස්ථාවකදී ප්‍රාථමික අලෙවිකරු විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් සහ පිළියම් පිළිබඳ සටහනක්;
- (ඎ) ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රාථමික අලෙවිකරුගේ ක්‍රියාපටිපාටිය පිළිබඳ සාරාංශයක්; සහ
- (ඏ) ව්‍යාපාරික ලියවිල්ලෙහි කොන්දේසින්හි බලාත්මක වන දිනය.
- 10.10 ප්‍රාථමික අලෙවිකරුවකු සිය ව්‍යාපාරික කොන්දේසි ඒ සඳහා විශේෂයෙන් සකස් කළ තනි ලියවිල්ලක් මගින් තම ගනුදෙනුකරුවන්ට ලබා දිය යුතුය.
- 10.11 ප්‍රාථමික අලෙවිකරු විසින් තම සේවාවක් යම් ගනුදෙනුකරුවකුට ඉදිරිපත් කිරීම, නිර්මාණ කිරීම, පිළියෙළ කිරීම හෝ සැපයීමට පෙර අදාළ සේවාවේ මූලික ලක්ෂණ සහ සේවාව



අවබෝධ කර ගැනීමට ගනුදෙනුකරුට සහාය වන තොරතුරු, සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ගනුදෙනුකරු අභිමත භාෂාවකින් ලිඛිතව සැපයිය යුතු වේ.

- 10.12 ප්‍රාථමික අලෙවිකරු විසින් සේවාවක් සැපයීම සඳහා ගනුදෙනුකරු සමග ගිවිසුමකට එළඹීමට පෙර එම සේවාව සැපයීමට අදාළ කොන්දේසි සහ නියමයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුන අතරින් ගනුදෙනුකරු අභිමත භාෂාවකින් ලිඛිතව ගනුදෙනුකරු වෙත සැපයිය යුතුය.
- 10.13 ප්‍රාථමික අලෙවිකරු විසින් යම් සේවාවක් ගනුදෙනුකරුවකු වෙත යොජනා කිරීමට, නිරද්ද කිරීමට, පිළියෙල කිරීමට හෝ සැපයීමට පෙර පහත අදාළ තොරතුරු ගනුදෙනුකරු වෙත සැපයිය යුතුය.
- (අ) ගනුදෙනුකරුගේ අරමුදල්වල පූරක්ෂිතතාව;
- (ආ) සේවාව විකිණීම හෝ බැහැර කිරීම සම්බන්ධයෙන් බලපවත්වන සීමාවන් ;
- (ඇ) සේවාවේ ආයෝජනය කරන ලද අරමුදල් එකී සේවාව කළේපිරීමට පෙර නැවත ලබා ගැනීමට ඇති යම් සීමාවන්;
- (ඈ) සේවාව නිදහස් කර ගැනීමේදී පවතින සීමාවන්;
- (ඉ) කළේපිරීමට පෙර සේවාවෙන් ඉවත් විමෙදි දැරීමට සිදුවන පිරිවැය ද ඇතුළු අනෙකුත් පිරිවැයන් ;
- (ඊ) නිරද්දීන අවම ආයෝජන කාලය; සහ
- (උ) ආයෝජනයෙන් ඇස්තමේන්තුගත හෝ අපේක්ෂිත ප්‍රතිලාභය නොලැබියාමේ තත්ත්වයක් ඇති විය හැකි නම්, එම අවදානම පිළිබඳ පූර්ව දැනුම් දීම.

10.14 මිල වෙනස්වීම, පොලී අනුපාතිකවල උච්චාවචනයන් සහ/හෝ විනිමය අනුපාතිකවල වලනයන් ප්‍රාථමික අලෙවිකරු සපයන මුලා සේවාවේ අගය කෙරෙහි ඇති කළ හැකි බලපූම්.

10.15 ගනුදෙනුකරුවකු වෙත සේවාවක් සැපයීමට පෙර ප්‍රාථමික අලෙවිකරු විසින්:

- (අ) තුන්වන පාර්ශව සඳහා වන ගාස්තු ද ඇතුළත්ව ගනුදෙනුකරු වෙත පනවතු ලැබිය තැකි සියලුම ගාස්තු පිළිබඳ සට්‍යිස්තරය්මක ලිඛිත ප්‍රකාශයක් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා තුන අතරින් ගනුදෙනුකරු අභිමත භාෂාවකින් සැපයීම; සහ
- (ආ) එවැනි යම් ගාස්තුවක් කළේතබා තීරණය කළ නොහැකි අවස්ථාවකදී, ගනුදෙනුවේ කොටසක් ලෙස එම ගාස්තුව ඉදිරියේදී අය කරගනු ලබන බව ගනුදෙනුකරුට පූර්ව දැනුමිදීමක් සිදු කළ යුතුය.
- 10.16 ප්‍රාථමික අලෙවිකරු විසින් තම ගනුදෙනුකරුවකු යම් මූල්‍ය සේවාවන් නියමිත කළුපිරිමේ දිනට පෙර ඉවත් කර ගැනීමේදී/අවසාන කිරීමේදී වෙළඳපාල පොලී අනුපාතිකයන්ට අනුව අලාභය/වන්දිය/අව මිලක් සිදු වියහැකි බව ගිවිසුමට එළඹෙන අවස්ථාවේදීම ගනුදෙනුකරුට දැන්වීම කළ යුතුය;
- 10.17 ප්‍රාථමික අලෙවිකරු විසින් අයකරනු ලබන සියලු ගාස්තු සහ අයකිරීම පිළිබඳ උපලේඛනයක් ගනුදෙනුකරුට පහසුවෙන් කියවිය තැකි ආකාරයට ප්‍රාථමික අලෙවිකරු විසින් සිය අයදුම් පත්‍රයෙහි අන්තර්ගත කළ යුතුය. ප්‍රාථමික අලෙවිකරුට වෙත අධිවියක් තිබේ නම් තම සේවා ගාස්තු සහ අයකිරීම ලේඛනය අදාළ වෙත අධිවියේදී ප්‍රකිරීම් කළ යුතුය
- 10.18 ගාස්තුවල ඉහළ යාමක් සිදුවේ නම් එම වෙනස සිදු කිරීමට අවම වශයෙන් දින 30 කට පෙර ප්‍රාථමික අලෙවිකරු විසින් සංශෝධන ගාස්තුවල බලපෑමට ලක් වන ගනුදෙනුකරුවන්ට පැවති ගාස්තුව සහ නව ගාස්තුව ද ඇතුළත්ව ගාස්තු සංශෝධනය හෝ නව ගාස්තු හඳුන්වා දීම පිළිබඳව දැනුවන් කළ යුතුය.
11. ගනුදෙනුකරු සහ යෝග්‍යතාවය හඳුනා ගැනීම
- 11.1 ප්‍රාථමික අලෙවිකරු විසින් ගනුදෙනුකරුට යම් සේවාවක් ඉදිරිපත් කිරීම, තීරණය කිරීම, පිළියෙළ කිරීම හෝ සැපයීමට පෙර අදාළ ගනුදෙනුකරුට මූල්‍ය සේවාවේ යෝග්‍ය බව තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් තොරතුරු රස් කිරීම සහ වාර්තා තබා ගැනීම සිදු කළ යුතුය. රස් කර ගන්නා තොරතුරුවල ප්‍රමාණවත් බව ගනුදෙනුකරු විසින් තොරාගත් සේවාවේ ස්වභාවය සහ සංකීරණ බව යන කරුණු මත පදනම් වන තමුන් රස් කර ගන්නා තොරතුරු ප්‍රමාණය ප්‍රාථමික අලෙවිකරුට වෘත්තීය සේවාවක් සැපයීමට තරම් ඉඩ ලබා දෙන මට්ටමකට පැවතිය යුතුය.



- 11.2 11.1 විධිවිධාන හා අනුකූල විමට ප්‍රමාණවත් තොරතුරු ගනුදෙනුකරු විසින් සැපයීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදී, අදාළ සේවාව ගනුදෙනුකරු සඳහා යෝග්‍ය කෙතරම්ද යන්න තක්සේරු කිරීමට අවශ්‍ය තොරතුරු තොමැනිකම තිසා එකී සේවාව ලබා දීමට තොගැනී බව ප්‍රාථමික අලෙවිකරු විසින් ගනුදෙනුකරුට ලිඛිතව දැනුම් දිය යුතුය.
- 11.3 ගනුදෙනුකරුවේ සඳහා යම් සේවාවක යෝග්‍යතාවය තක්සේරු කිරීමේදී, ප්‍රාථමික අලෙවිකරු විසින්, අවම වශයෙන්, 11.1 විධිවිධානය යටතේ රස් කළ තොරතුරු මත පදනම්ව පහත කරුණු සලකා බැලීම සහ ලේඛනගත කිරීම සිදු කළ යුතුය:
- (අ) අදාළ සේවාව ගනුදෙනුකරුගේ අවශ්‍යතාවයන් සහ අරමුණුවලට ගැලපේද;
 - (ආ) ගනුදෙනුකරුට;
- (i) සේවාව ආශ්‍රිතව පැන තැකිය හැකි මූල්‍යමය වගකීම් අවශ්‍ය පරිදි අවශ්‍යාච්‍ය පවත්වා ගැනීමට හැකියාවක් පවතීද; සහ
 - (ii) සේවාවට අදාළ තිනැම මූල්‍ය අවධානමක් දැරිය හැකිද; සහ
- (ඇ) යෝගීත සේවාව ආශ්‍රිත අවධානම දැරීම පිළිබඳ ගනුදෙනුකරුගේ පවතින ආකල්ප හා අනුගත වන්නේද යන බව.
- 11.4 ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරු විසින් අනාවරණය කළ කරුණු හා එම ගනුදෙනුකරු පිළිබඳ තමා ද දන්නා කරුණු ද මත පදනම්ව, තමා විසින් ඉදිරිපත් කරනු ලබන කිසියම් සේවාවක් එම ගනුදෙනුකරුට යෝග්‍ය බව තහවුරු කරගත යුතුයි.

12. වෙළෙඳ ප්‍රවාරණය

- 12.1 ප්‍රාථමික අලෙවිකරු විසින් තම වෙළෙඳ ප්‍රවාරණය සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු තහවුරු කළ යුතුය:
- (අ) වෙළෙඳ දැන්වීමේ නිරමාණය, ඉදිරිපත් කිරීම සහ අන්තර්ගතය පැහැදිලි, සාධාරණ, නිවුරදි සහ තොමග තොයවනසුළු බව;

- (ආ) වෙළඳ දැන්වීම මගින් වැරදි අරංගැන්වීම ඇති කිරීම හෝ, අනියෙක්තිය හෝ ඇතැම කරුණු මගැබීම මගින් ප්‍රවාරණය කරන ලද සේවාව හෝ ප්‍රාථමික අලෙවිකරු කෙරෙහි ගනුදෙනුකරුගේ ඇති ආකල්පවලට උද්දීපනයක් ඇති කිරීමට උත්සාහ තොකරන බව; සහ
- (ඇ) ප්‍රවාරණය කරන ලද සේවාවේ ස්වභාවය සහ වර්ගය පැහැදිලි විය යුතු අතර එය කිසිම අයුරකින් අපැහැදිලි තොවිය යුතුය.
- 12.2 12.1 විධානයෙන් දැක්වෙන අවශ්‍යතාවන්ට සිමා තොවන අයුරින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් තම වෙළඳ දැන්වීම තොමග තොයවනසුළ එකක් බව ප්‍රාථමික අලෙවිකරු විසින් තහවුරු කරගත යුතුය:
- (අ) ප්‍රාථමික අලෙවිකරුගේ ස්වාධීනත්වය හෝ තමා විසින් සපයනු ලබන තොරතුරුවල ස්වාධීනත්වය; සහ
- (ආ) ප්‍රවාරණය කරන ලද සේවාව සැපයීමට ප්‍රාථමික අලෙවිකරුට ඇති හැකියාව.
- 12.3 ප්‍රාථමික අලෙවිකරු වෙළඳ දැන්වීමක් පල කිරීමේදී එකී වෙළඳ දැන්වීමෙහි තම නම පැහැදිලිව පෙන්වූම කරන බවට තහවුරු කරගත යුතුය.
- 12.4 ප්‍රාථමික අලෙවිකරු තම වෙළඳ දැන්වීම තිනෑම ගනුදෙනුකරුවෙකුට එය වෙළඳ දැන්වීමක් බව වහා දැනගත හැකි අයුරින් සැලසුම් කර ඉදිරිපත් කළ යුතුය.
- 12.5 ප්‍රාථමික අලෙවිකරුවකු පහත කරුණු තහවුරු කර ගත යුතුයි:
- (අ) ප්‍රවාරණය කරන ලද සේවාවට අදාළ මූලික තොරතුරු වෙළඳ දැන්වීමේදී පැහැදිලිව පෙනෙන අතර, එහි අන්තර්ගතය, නිර්මාණය හෝ ආකෘතිය කිසිදු ආකාරයකින් තොපැහැදිලි හෝ අපුකට තොවන බව සහ;
- (ආ) කුඩා මූලික අකුරු හෝ පාද සටහන් ප්‍රමාණවන් තරමින් සහ පැහැදිලිව කියවිය හැකි අයුරින් තිබිය යුතු අතර එවා භාවිතා කර ඇත්තේ වෙළඳ දැන්වීමේ ප්‍රධාන කොටසෙහි අන්තර්ගත මූලික තොරතුරු උණපුරණය කිරීම සඳහා හෝ විස්තරාත්මකව දැක්වීම සඳහා පමණක් බව.



- 12.6 ප්‍රාථමික අලෙවිකරු තම වෙළඳ දැන්වීමේ සඳහන් කර ඇති ප්‍රවර්ධනාත්මක හෝ හැඳුන්වා දීමේ පොලී අනුපාතිකයන් හෝ අනෙකුත් ප්‍රවර්ධනාත්මක අංගයන් කළේ ඉකුත් වන දිනය පැහැදිලිව සඳහන් කර ඇති බව සහ එදිනෙන් පසුව අදාළ වන පොලී අනුපාතිකයන් හා අනෙකුත් කොන්දේසි හා සීමාවන් සම්බන්ධයෙන් ඇඟවීමක් සපයා ඇති බවට තහවුරු කළ යුතුය.
- 12.7 ප්‍රාථමික අලෙවිකරුගේ වෙළඳ දැන්වීම තුළ අන්තර්ගත යම් ප්‍රකාශනයක්, පොරොන්දුවක් හෝ පුරෝක්තනයක් සඳහා පදනම් කරගන් ඕනෑම උපකල්පනයක් පැහැදිලිව, සාධාරණව සහ යාචන්කාලීනව ඉදිරිපත් කර ඇති බව තහවුරු කළ යුතුය.
- 12.8 ප්‍රාථමික අලෙවිකරු තම දැන්වීම මගින් සේවා එකකට වැඩි ගණනක් ප්‍රවර්ධනය කිරීමේදී එකී යුම සේවාවකට අදාළ මූලික තොරතුරු ගනුදෙනුකරුව පහසුවෙන් වෙන්කර හැඳුනා ගත හැකි අයුරින් පැහැදිලිව දැක්වෙන බවට තහවුරු කළ යුතුය.
- 12.9 ප්‍රාථමික අලෙවිකරු තම වෙළඳ දැන්වීමේ සඳහන් කර ඇති යම් සැයදීම සහ අසමානකම් පදනම් වන්නේ තමා විසින්ම තහවුරු කර ගන්නා ලද කරුණු මත හෝ දැන්වීම තුළ ප්‍රකාශ වන සාධාරණ උපකල්පන මත බව තහවුරු කළ යුතුය. මෙම කරුණු පැහැදිලි, සාධාරණ සහ තුළනාත්මක අයුරින් ඉදිරිපත් කළ යුතු අතර යූගන්දනය කිරීම හෝ අසමානකම් කෙරෙහි වැදගත් වන කිසිවක් මග තොගුරිය යුතුය. අදාළ සේවා අතර වැදගත් වෙනස්කම් පැහැදිලිව පෙන්විය යුතුය.

13. දේශීෂ නිරාකරණය

- 13.1 තම ගනුදෙනුකරුවන්ට බලපාන දේශීෂ එලඟයී ලෙස නිරාකරණය සඳහා ලිඛිත ක්‍රමවේදයක් ප්‍රාථමික අලෙවිකරු සතුව තිබිය යුතුය. මෙම ක්‍රමවේදය මගින් අවම වශයෙන් පහත අංගයන් සැලකිල්ලට ලක් කොට තිබිය යුතුය:
- (අ) දේශීෂයට අදාළ හේතුව හැඳුනාගැනීම;
- (ආ) බලපෑමට ලක්වූ සියලු ගනුදෙනුකරුවන් හැඳුනා ගැනීම;
- (ඇ) දේශීෂවල පවතින රටාව පිළිබඳ යෝගා විශේල්පණයක් ද සහිතව සැලකිල්ලට භාජනය වී ඇති යම් දේශීෂයක් පුදකලා දේශීෂයක්ද නැතිද යන්න පරික්ෂාවට ලක් කිරීම:



- (ඇ) දේශ නිවැරදි කිරීමේ ක්‍රියාවලියෙහි නිසි පාලනයක්; සහ
- (ඇ) අදාළ දේශ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු තම ආයතනයේ අදාළ නිලධාරීන් සහ ක්‍රියාමාර්ගවලට අනුගත කිරීම සහ ඉහළ කළමනාකරණය දක්වා ඉදිරිපත් කිරීම.
- 13.2 ප්‍රාථමික අලෙවිකරුවකු යම් දේශයක් මූලින්ම සොයාගත් දින සිට මාස 02 ක් ඉක්මවා යාමට පෙර එය නිවැරදි කළ යුතුයි. එසේ කිරීමේදී ප්‍රාථමික අලෙවිකරු පහත කරුණු තහවුරු කළ යුතුය:
- (අ) ශිනුම පද්ධති ඇෛනෑහිමික් නිවැරදි කිරීම;
- (ඇ) භෞතාගත් දේශය නැවත නැවතන් සිදුවීම වලක්වා ගැනීමට එලඟයි පාලනයක් ක්‍රියාත්මක කිරීම සහතික කිරීම;
- (ඇ) හැකි සැම අවස්ථාවලදීම දේශයෙහි අනිසි බලපෑමට ලක් වූ සියලු ගනුදෙනුකරුවන්ට ප්‍රමාණවත් පොලී ගෙවීමක් සහිතව ඔවුන්ගේ මුදල් ආපසු ගෙවීම ක්‍රියාත්මක කිරීම; සහ
- (ඇ) සැපයු සේවයෙහි විරිනාකමට හෝ සේවයෙහි පිරිවැයට බලපෑ හෝ අවාසිදායක බලපෑමක් කළ හැකි ශිනුම දේශයක් සම්බන්ධයෙන් දැනට සිටින සහ පෙර සිටි බලපෑමට ලක්වූ සියලු ගනුදෙනුකරුවන් හැකි සැම අවස්ථාවේදීම දැනුවන් කිරීම.
- 13.3 ප්‍රාථමික අලෙවිකරුවකු යම් දේශයක් භෞතාගත් මුල්ම දින සිට මාස 02 ක් ඇතුළත විධිවිධාන 13.2 දක්වා ඇති ආකාරයට එකි දේශය හා සම්බන්ධව ගත් ක්‍රියාමාර්ග පිළිබඳව මගක් ඇතුළත ලිඛිතව ශ්‍රී ලංකා මහ බැංකුවට දැන්විය යුතුය.
- 13.4 ප්‍රාථමික අලෙවිකරු ගනුදෙනුකරුවන්ට බලපාන සියලු වැරදි පිළිබඳ නිසි අඛණ්ඩ සටහනක් පවත්වාගෙන යා යුතුය. මෙම සටහනහැනි පහත සඳහන් දැ අන්තර්ගත විය යුතු ය:

(අ) දේශය පිළිබඳ විස්තර;

(ඇ) දේශය සොයාගත් දිනය;



- (அ) எந்தொயாதனீநே கைசேர்வு யநீந பிலிப்பீட் விசீநரயக்;
- (ஆ) எந்தொயே வலபூமுட யவந்வி காலசிமாவ;
- (இ) எந்தொயே வலபூமுட கைவி ரெந்தெந்தூகருவன் சங்பாவ;
- (ஈ) எந்தொயு சுமிவன்஦ விழு மூட்டே மூட்டே அயை;
- (உ) எந்தொயே தநீநீவய;
- (ஊ) எந்தொய நிவீரடி கல தினய ;
- (஋) எந்தொயே வலபூமுட யவநீவிம நிசு அதநியு பத் ரெந்தெந்தூகருவன் சங்பாவ ஹ விவுந் தக் தக் அயு ஆபஸு ரெவி மூட்டே புமாஷய;
- (ஓ) ஆபஸு ரெவி மூல விவாகம.

13.5 பூப்பிக அலெவிகருவகு விசீந் ரெந்தெந்தூகருவன் வலபான எந்தொ நிவீரடி கிரிம சுதா தநீநா லட சியலூ பியவரயந்தி தோராறு ஆஒலத் வார்தாவக் பவித்வா ரத யூது அதர தகி வார்தாவல தநீநீவயன் பூதைடிலை லேச சுவஹந் கர நிலிய யூதய:

- (அ) எந்தொகரணயே அவசன் பூநில்லய பிலிப்பீவ யம் ரெந்தெந்தூகருவகு அநாப்பிமன் விஅவச்சுரு;
- (ஆ) எந்தொயே வலபூமுட யவந்வி நமுடு தகி ரெந்தெந்தூகருவன் சுமிவன்஦ கரதைகிமே யூத்தெகரதா நிவி அவச்சுருவ;
- (இ) எந்தொகரணயே அவசன் பூநில்லய லேச மூட்டே ஆபஸு தியஸு வித நமுந் தகே மூட்டே வெவிமுட நோதைகி விஅவச்சுரு.

14. பூதைடிலை நிராகரணய

14.1 பூப்பிக அலெவிகரை தம ரெந்தெந்தூகருவன் விசீந் ஓடிரிபத் கரநூ ல஬ந கினைம பூதைடில்லக் நிராகரணய கிரிமுட கவயூது கல யூதய.

- 14.2 ප්‍රාථමික අලෙවිකරුවකු වෙත තම ගනුදෙනුකරුවකුගෙන් වාචික පැමිණිල්ලක් ලැබූණු විට, එවන් පැමිණිල් නිරාකරණය කිරීම සඳහා තම ආයතනයේ පවත්නා අනුමත ක්‍රමවේදය ප්‍රකාරව එම වාචික පැමිණිල්ල නිරාකරණය කිරීම සඳහා ගනුදෙනුකරුවට අවස්ථාව සලසා දිය යුතුය.
- 14.3 ප්‍රාථමික අලෙවිකරු සතුව ගනුදෙනුකරුවන්ගේ පැමිණිල් පිළිබඳව ක්‍රියාත්මක කෙරෙන ආකාරය නිසි ලෙස දැක්වෙන අනුමත ලිඛිත ක්‍රමවේදයක් තිබිය යුතුය. එනමුදු වැඩ කරන දින 05 ඇතුළත පැමිණිලිකරුවන් තෘප්තිමත් වන ලෙසට ඔවුන්ගේ පැමිණිල් නිරාකරණය කිරීමේ ක්‍රමවේදයක් තම ආයතන තුළ පවත්නා ප්‍රාථමික අලෙවිකරුවන්ට මෙම අවශ්‍යතා අදාළ නොවේ. එනමුදු සියලුම ප්‍රාථමික අලෙවිකරුවන් තමන් වෙත ලැබෙන පැමිණිල් හා ඒවා නිරාකරණය කළ ආකාරය පිළිබඳ වාර්තාවක් පවත්වා ගත යුතුය. අවම වශයෙන් මෙම ක්‍රියාවලියේදී:
- (අ) ප්‍රාථමික අලෙවිකරුට පැමිණිල්ල ලද බවට එය ලැබි වැඩ කරන දින 05 ක් ඇතුළත අදාළ ගනුදෙනුකරුට ලිඛිතව දන්වා යැවිය යුතුය;
 - (ආ) ප්‍රාථමික අලෙවිකරු විසින් ගනුදෙනුකරුගේ පැමිණිල්ල විසඳා අවසන් වන තුරු එකී පැමිණිල්ල සම්බන්ධව ක්‍රියා කිරීමට එක් අයෙකු හෝ රේට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් පත් කොට ඔවුන්ගේ නම පැමිණිලිකරුට දන්වා යැවිය යුතුය;
 - (ඇ) ප්‍රාථමික අලෙවිකරු විසින් තම ගනුදෙනුකරු පැමිණිල්ල ඉදිරිපත් කළ දින සිට වරින් වර එම පැමිණිල්ල විමර්ශනයෙහි ප්‍රගතිය පිළිබඳව ගනුදෙනුකරුට දැනුම දිය යුතුය. එසේ සිදුකෙරෙන දැනුම දීම අවම වශයෙන් දින 20 කට වරක් වන් සිදු කළ යුතුය;
 - (ඈ) ප්‍රාථමික අලෙවිකරු විසින් යම් පැමිණිල්ලක් ලැබි ප්‍රථම වැඩ කරන දින 40 ඇතුළත එය විමර්ශනය කොට විසඳීමට උත්සාහ දැරිය යුතුය; අදාළ පැමිණිල්ල ප්‍රථම දින 40 තුළ නොවිසඳුන විටක ප්‍රාථමික අලෙවිකරු විසින් එම පැමිණිල්ල විසඳීමට අර්ථක්ෂිත කාල විකවානුව පැමිණිලිකරුට ලිඛිතව දැන්විය යුතු අතර, තවද, ගනුදෙනුකරුට තම ගැටුව මූල්‍ය කටයුතු පිළිබඳව ඔම්බුඩ්මන්වරයා වෙත ද යොමු කළ හැකි බව ඔම්බුඩ්මන්වරයාගේ ලිපිනය හා අනෙකුත් විස්තර ද සමග පැමිණිලිකරුට ලබා දිය යුතුය.
 - (ඉ) ප්‍රාථමික අලෙවිකරු විසින් තම පැමිණිල් විමර්ශනය සම්පූර්ණ කර වැඩකරන දින 05 ක් ඇතුළතදී, අදාළ ගනුදෙනුකරුට පහත සඳහන් දැ ලිඛිතව දැනුම දිය යුතුය:



- (i) පැමිණිලි විමර්ශනයෙහි ප්‍රතිඵලය;
- (ii) පැමිණිල්ල සම්පූර්ණ පත් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන යම්කිසි යෝජනාවක් හා රේට අදාළ කොන්දේසි හෝ පැමිණිල්ල සම්පූර්ණ පත්කරන ආකාරය;
- (iii) ගනුදෙනුකරුට ගැටුවට මූල්‍ය කටයුතු පිළිබඳව ඔම්බුඩස්මන් වරයාට යොමු කළ හැකි බව; සහ
- (iv) මූල්‍ය කටයුතු පිළිබඳව ඔම්බුඩස්මන්ට වරයාගේ ලිපිනය.

14.4 ප්‍රාථමික අලෙවිකරු විසින් තම ගනුදෙනුකරුවන් යොමු කරන ලද සියල් පැමිණිලි පිළිබඳව පැමිණිලි ක්‍රියාපටිපාටියට අනුකූල යාචන්කාලීන ලේඛනයක් පවත්වා ගත යුතුය. මෙම ලේඛනයෙහි අවම වශයෙන් පහත දැක්වෙන කරුණු අඩංගු වියයුතු ය:

- (අ) එක් එක් පැමිණිල්ලේ තොරතුරු;
- (ආ) පැමිණිල්ල කරනු ලැබූ දිනය;
- (ඇ) දිනය සහිතව ප්‍රාථමික අලෙවිකරුගේ ප්‍රතිචාරයෙහි සාරාංශයක් ;
- (ඈ) වෙනත් ඕනෑම අදාළ වාර්තා හෝ පුවමාරු ලියකියටිලිවල තොරතුරු;
- (ඉ) එක් එක් පැමිණිල්ල විසඳීම සඳහා ගත් ක්‍රියාමාර්ගය;
- (ඊ) පැමිණිල්ල නිරාකරණය කළ දිනය; සහ
- (උ) අදාළ වන්නේ නම් පමණක් මූල්‍ය කටයුතු පිළිබඳ ඔම්බුඩස්මන් වරයාට යොමු කරන ලද පැමිණිලිවල වර්තමාන තත්ත්වය.

14.5 ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරුගෙන් ලැබුණු එක් එක් පැමිණිල්ල සඳහා යාචන්කාලීන සහ විස්තරය්මක වාර්තාවක් පවත්වා ගත යුතුය.

14.6 ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරුවන්ගෙන් ලද පැමිණිලි සුදුසු වියේල්ප්‍රාග්‍ය විස්තරයකට භාජනය



කොට ඒවා සියල් ගනුදෙනුකරුවන්ට පොදු හෝ එක් ගනුදෙනුකරුවකුට විශේෂිත වූ පැමිණිලි දැයි පරික්ෂා කළ යුතුය. ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි පිළිබඳ මෙම විශ්ලේෂණය ප්‍රාථමික අලෙවිකරුවන්ගේ අනුකූලතා/අවදානම් කළමනාකරුවන්ගේ සැලකිල්ලට ලක් කළ යුතු අතර ඉහළ කළමනාකාරීත්වය වෙත ද ඉදිරිපත් කළ යුතුය.

15. වාර්තා සහ අනුකූලතාව දැක්වීම

- 15.1 ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරුගෙන් හෝ ගනුදෙනුකරු වෙනුවෙන් ලැබුණු සියලු උපදෙස් පිළිබඳව එකී උපදේශය ලැබුණු සහ යොමු කළ යන දින දෙක ද ඇතුළත්ව වාර්තා තබාගත් බව තහවුරු කළ යුතුය.
- 15.2 ප්‍රාථමික අලෙවිකරු තම ගනුදෙනුකරු වෙනුවෙන් තම අභිමතාර්ථය පරිදි ගනු ලබන සියලුම තිරණ නිසි පරිදි ලේඛන ගතකාට තබා ගත යුතුය;
- 15.3 ප්‍රාථමික අලෙවිකරු විසින් අවම වශයෙන් පහත දැ ඇතුළත්වූ වාර්තාවක් යාචන්කාලීන ආකාරයෙන් පවත්වා ගත යුතුය:
- (අ) ගනුදෙනුකරු හඳුනාගැනීම සඳහා අවශ්‍ය සියලුම ලිපි ලේඛනවල පිටපත් ;
 - (ආ) ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගැනීමේ තොරතුරු;
 - (ඇ) මෙම ප්‍රජාත්නියට අනුකූලව පිළියෙළ කරන ලද සියලුම තොරතුරු සහ ලිපි ලේඛන;
 - (ඈ) ගනුදෙනුකරුට සැපයු සේවාවේ විස්තර;
 - (ඉ) ගනුදෙනුකරු සමග සිදුකළ සියලු ලිපි ගනුදෙනු සහ මූල්‍ය සේවාව හා සම්බන්ධව ගනුදෙනුකරුට සැපයු අනෙකුත් සියලු තොරතුරු;
 - (ඊ) ගනුදෙනුකරු විසින් අත්සන් තබන ලද හෝ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සහ සියලු ලිපි ලේඛන;
 - (උ) සේවාව සැපයීමේදී ගනුදෙනුකරු විසින් අයදුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ සියලුම මුළු ලියකියවිලිවල පිටපත් ; සහ
 - (ඌ) ගනුදෙනුකරු සම්බන්ධ අනෙකුත් සියලු තොරතුරු සහ ලිපි ලේඛන.



15.4 ප්‍රාථමික අලෙවිකරු සිය ගනුදෙනුකරුවන්ට සැපයු සේවාවල තොරතුරු අදාළ සේවාව කළේපිරීමේ දින සිට හෝ සම්පූර්ණ කළ දින සිට වසර පහක කාල සීමාවක් දක්වා සුරක්ෂිතව තබා ගත යුතුය. ගනුදෙනුකරුව සපයන වෙනත් සේවාවක් අවසන් කළ දින සිට වසර පහක් දක්වා කාලයක් එම සේවාවට සම්බන්ධ සියලුම වාර්තා සුරක්ෂිතව තබා ගත යුතුය.

15.5 ප්‍රාථමික අලෙවිකරු විසින් ගනුදෙනුකරුගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා, පරිපූර්ණ සහ පහසුවෙන් පරිගිලනය කළ හැකි ලෙස එම වාර්තා පවත්වාගෙන නා යුතු අතර අවශ්‍ය පරිදි එම වාර්තාවලට උපස්ථිර වාර්තා (backup records) සම්පූර්ණයෙන් ආරක්ෂිත වෙනත් ස්ථානයක ද තබාගත යුතුය.

16. මෙම ප්‍රජාත්නියට අනුකූල වීම

16.1 රාජ්‍ය ණය අධිකාරී විසින් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී ඕනෑම ප්‍රාථමික අලෙවිකරුවක විසින් තමා මෙම ප්‍රජාත්නියට අනුකූල වීම පිළිබඳව තොරතුරු රාජ්‍ය ණය අධිකාරී විසින් විශේෂයෙන් දක්වනු ලබන ඕනෑම කාල පරිවිශේදයකට අදාළව හෝ ඕනෑම ආකෘතියකට අනුව සැපයිය යුතු අතර, ඒවා සැම අතින්ම පරිපූර්ණ, අපක්ෂපාති, නිරවදා වියයුතු මෙන්ම තොමග යවනාසුළ තොවිය යුතුය.

16.2 රාජ්‍ය ණය අධිකාරී විසින් ප්‍රාථමික අලෙවිකරුගේ සේවක මණ්ඩලය සමග රස්වීමක් පවත්වා එකී ප්‍රාථමික අලෙවිකරු මෙම ප්‍රජාත්නියට අනුකූල දැයි පරික්ෂා කිරීමට ප්‍රමාණවත් තොරතුරු රස් කිරීමට නිරණය කළ විටෙක එස් දන්වනු ලබන ඕනෑම අවස්ථාවකදී ඕනෑම ප්‍රාථමික අලෙවිකරු වකු විසින් අවශ්‍ය තොරතුරු රාජ්‍ය ණය අධිකාරීට සැපයීම සඳහා නිසි සේවකයෙකු/සේවක පිරිසක් එම රස්වීමට සහභාගි කරවීමට කටයුතු කළ යුතුය.

16.3 රාජ්‍ය ණය අධිකාරී විසින් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී ඕනෑම ප්‍රාථමික අලෙවිකරුවක විසින් තමා මෙම ප්‍රජාත්නියට අනුකූල වීම තහවුරු කිරීමට ප්‍රමාණවත් වාර්තා යම් විශේෂයෙන් දක්වන ලද කාල පරිවිශේදයකට (෋පරිම වශයෙන් වසර 6 ක් සඳහා) ඉදිරිපත් කළ යුතුය.

17. ප්‍රාථමික අලෙවිකරු සම්බන්ධයෙන් ගනුදෙනුකරුව ඇති බැඳීම

එනෑම පුද්ගලයෙකු විසින් යම් ප්‍රාථමික අලෙවිකරුවෙකු හා ගනුදෙනු කිරීමේදී සිය වගකීම් හා බැඳීම් නිසියාකාරව ඉටු කිරීම මගින් එම සම්බන්ධතාවය වර්ධනය කරගත යුතුය. ඒ සඳහා ද අවම වශයෙන් පහත තන්ත්වයන් සැලකිල්ලට ගත යුතුය:



- (අ) ගනුදෙනුකරු විසින් ප්‍රාථමික අලෙවිකරුවකුගෙන් යම් සේවාවක් ලබාගෙන ඇති අවස්ථාවකදී කිසියම් හෝ හේතුවක් මත තම නාමය මධ්‍යම සුරක්ෂිත ක්‍රමයෙහි වාර්තා කිරීමෙන් වලකින ලෙස ප්‍රාථමික අලෙවිකරුට උපදෙස් ලබා නොදිය යුතුය;
- (ආ) ගනුදෙනුකරුට තමා ලබාගත් සේවාව මූලින් එකඟ වූ කල්පිතමේ දිනට කළින් ඉවත් කර ගැනීමට/අවසාන කිරීමට අවශ්‍ය වූ විටකදී, ඒ වනවිට පවතින වේළඳපාල පොලී අනුපාතවලට අනුව සිදු වියහැකි මූල්‍ය අලාභය අලාභය/වන්දිය/අව මිල ඔහු/ඇය විසින් දරාගත යුතුය;
- (ඇ) ගනුදෙනුකරු විසින් ගිවිසගත් පරිදි, ප්‍රාථමික අලෙවිකරු සඳහා වූ කිසියම් මූල්‍ය වගකීමක් පියවිමට අපොහොසත් වූ විටකදී, තමන්ට අය වියයුතු මුදල් ප්‍රමාණය ඕනෑම සුරක්ෂිතක් හරහා ආපසු ලබා ගැනීමේ අයිතිය එම ප්‍රාථමික අලෙවිකරුට ඇත. යම් විදියකින් ප්‍රාථමික අලෙවිකරු විසින් ගිවිසගත් පරිදි තම මූල්‍ය වගකීම පියවිමට අපොහොසත් වූ විටකදී, ඕනෑම සුරක්ෂිතක් මගින් තමන්ට අය වියයුතු මුදල් ප්‍රමාණය ලබා ගැනීමේ අයිතිය ගනුදෙනුකරුට තහවුරු කළ යුතුය;
- (ඇ) ගනුදෙනුකරු විසින් තමන් මූල්‍ය අපහසුතාවයකට පත් වූ විටකදී ඔහු/ඇය ඒ බව හැකි ඉක්මනින් ප්‍රාථමික අලෙවිකරුට දැනගැනීමට සැලැස්විය යුතුය;
- (ඉ) ගනුදෙනුකරු ඕනෑම අවස්ථාවක සම්බන්ධ කර ගැනීමට පහසුකම් සලසනු වස් හා මධ්‍යම සුරක්ෂිතක් තුමෙන්ගෙන් තොරතුරුවල යාචනකාලීන හා නිවරදා අන්දමින් පවත්වා ගැනීම සඳහා ගනුදෙනුකරු විසින් අනිවාර්යයෙන්ම සියලුම අවස්ථාවන්හිදී තම ලිපිනය, දුරකථන ආක, රේමේල් ලිපිනය යනාදියෙහි ඕනෑම වෙනස්වීමක් ප්‍රාථමික අලෙවිකරුට දැන්විය යුතුය;
- (ඊ) ප්‍රාථමික අලෙවිකරු විසින් යෝජිත මූල්‍ය සේවාව පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් ගිවිසුමට එළඹීමට පෙර ගනුදෙනුකරු තුළ තිබිය යුතුය;
- (උ) ගනුදෙනුකරු විසින් අවශ්‍ය ඉල්පුම් පත් සහ ලිපි ලේඛන නියමිත වේලාවට නිසි පරිදි සම්පූර්ණ කර භාර දිය යුතුය;
- (ඌ) ගනුදෙනුකරු තමා ප්‍රාථමික අලෙවිකරු සමග සිදුකරන සැම ගනුදෙනුවක්ම මනා සැලකිල්ලකින් යුතුව සිදුකළ යුතුය;
- (එ) තමන් ප්‍රාථමික අලෙවිකරු සමග සිදුකරනු ලබන ගනුදෙනු සඳහා කුවිතාන්සියක්/

ගිණුම් ප්‍රකාශයක් ලබා ගැනීමට ගනුදෙනුකරු වගබලා ගත යුතුය. ඉන් පසුව ගනුදෙනුකරු ප්‍රාථමික අලෙවිකරු තමන්ට ලබා දුන් කුවිතාන්සිය/ගිණුම් ප්‍රකාශය මැනවින් කියවා බලා එහි ඇති සිනැම වැරදිමක්/මගැරිමක්/ සැකසහිත ගනුදෙනුවක් ඇතොන් ඒ පිළිබඳව ඉතා ඉක්මනින් ප්‍රාථමික අලෙවිකරු දැනුවත් කළ යුතුය.

(B)